

සංඛ්‍යාත ව්‍යුප්ති

26.1 කාර්ය පත්‍රිකාව

සූදම් මහා විදුහලේ 8 ගෞන්සේ සිසුන්ගේ සේකන්ධයන් පහත වගුවේ දැක්වේ.

අනු අංක	සිසුන්ගේ නම්	ලබාගත් ලකුණ
1	අමර	40
2	තිමල්	41
3	කමල්	42
4	අජන්	43
5	සුපුන්	40
6	ඡේවන්	42
7	පවන්	43
8	අමිල	40
9	දමින්	41
10	නුවන්	42
11	සංජීන්	43
12	අතුල	44
13	ඁානක	40
14	මෙනුර	43
15	සනුක	44
16	රමිත	40
17	මිහිර	42
18	ඉසුරි	41
19	තෙනුගි	43
20	තුසිත	44
21	ජනක	45
22	අමිත	45
23	බද්දි	41
24	මෙනුක	42
25	තිමිර	44
26	මෙනක	41
27	ඉසිර	42
28	තීමාන්	44
29	වානක	45
30	ලේලින්	42

ඒම ලකුණු පහත වගුවට ඇතුළත් කරන්න.

ස්කන්ධ (x)	සිපුන් ගණන (f)	$f \times x$
40		
41		
42		
43		
44		
45		

ඉහත වගුව උපයෝගීකර ගනිමින් එක් සිපුවෙකුගේ සාමාන්‍ය ස්කන්ධය ගණනය කරන්න.

වැඩිම සිපුන් පිරිසක් අයිති වන්නේ කුමන ස්කන්ධයට ද?

මෙම වගුවට අනුව මධ්‍යස්ථිය කුමක්ද?

සංඛ්‍යාත ව්‍යුත්ති

26.2 කාර්ය පත්‍රිකාව

01. ඉහත පාසලේ 10 ග්‍රෑනීයේ සිසුන් ගණනය සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ.

අනු අංක	සිසුන්ගේ නම්	ලබාගත් ලකුණ
1	අමර	6
2	නිමල්	8
3	කමල්	10
4	අජ්න්	15
5	සුපුන්	25
6	ඡ්‍රෑවන්	27
7	පවන්	41
8	අමිල	45
9	දුමින්	48
10	නුවන්	53
11	සංඛ්‍යාත්	55
12	අනුල	61
13	ඇනක	67
14	මෙනුර	70
15	සනුක	73
16	රමින	72
17	මිහිර	74
18	ඉසුරි	80
19	තෙනුගි	45
20	තුසින	46
21	ජනක	91
22	අමින	12
23	බුද්ධී	17
24	මෙනුක	19
25	තිමිර	26
26	මෙනක	27
27	ඉසිර	34
28	නීමාන්	85
29	වානක	85
30	ලේන්	48

එම ලකුණු පහත වගුවට ඇතුළත් කරන්න.

මෙහි ලකුණු 10 ක් ලබාගත් සිසුවෙකු අයන් වන්නේ 0-10 පන්ති ප්‍රාන්තරයට වන ලෙස ගන්න.

පන්ති ප්‍රාන්තර	සිසුන් ගණන
0-10	
10-20	
20-30	
30-40	
40-50	
50-60	
60-70	
70-80	
80-90	
90-100	

ඉහත වගුවට අනුව

වැඩිම ගිශයා පිරිසක් අයන් වන්නේ කුමන පන්ති ප්‍රාන්තරයට ද?

මධ්‍යස්ථාපන පන්ති ප්‍රාන්තරය කුමක්ද?

දී ඇති ලකුණු සමූහයේ පහළම ලකුණු හා කුඩාම ලකුණු අතර වෙනස කියද?

02. පෙපළ පොනේ සංඛ්‍යාත ව්‍යාපේකී පාඨමේ පිටු අංක 91 දෙස නොදින් බලන්න.

පහත වගුව පුරවන්න.

එමගින් මධ්‍යනාඡය සෝයන්න.

පන්ති ප්‍රාන්තර	සිසුන් ගණන (f)	මධ්‍ය අගය (x)	සිසුන් ගණන x මධ්‍ය අගය $f \times x$
0-10	3		
10-20	4		
20-30	4		
30-40	1		
40-50	6		
50-60	2		
60-70	3		
70-80	3		
80-90	4		
90-100	0		
	Σ		Σfx

Σf - සිසුන් ගණන තීරයේ විකතුව

Σfx - සිසුන් ගණන x මධ්‍ය අගය තීරයේ විකතුව

සංඛ්‍යාත ව්‍යුත්ති

26.3 කාර්ය පත්‍රිකාව

පෙළ පොනේ සංඛ්‍යාත ව්‍යුත්ති පාඨමේ පිටු අංක 94 දෙස හොඳීන් බලන්න.

පන්ති ප්‍රාන්තර	මධ්‍ය අගය	(d) අපගමනය	(f) සිපුන් ගණන	f x d
0-10	5		3	
10-20	15		4	
20-30	25		4	
30-40	35		1	
40-50	45		6	
50-60	55		2	
60-70	65		3	
70-80	75		3	
80-90	85		4	
90-100	95		0	

මෙහි මාත පංතිය කුමක්ද?

මාත පංතියේ මධ්‍ය අගය කුමක්ද?

මාත පංතියේ මධ්‍ය අගය උපකළුවිත මධ්‍යන්යය ලෙස ගෙන එක් සිපුවෙකු ලැබූ ලකුණුවල සාමාන්‍ය ගණනය කරන්න.

පෙර දිනයේ මධ්‍යන්යය = $\frac{\sum fx}{\sum f}$ ආකාරයෙන් සෙවීමේ දී ලබාගත් පිළිතුර හා උපකළුවිත ඇසුරින් සෙවීමේ දී ලබාගත් පිළිතුර අතර සම්බන්ධය කුමක්ද?